

**eChannelling සේවාව සඳහා වන නියමයන් සහ කොන්දේසි**

- 1 මෙම සේවාව විදේශීය පුද්ගලයින් සඳහා භාවිතා කළ නොහැක. (විදේශිකයින් සඳහා ප්‍රමුඛතාවයක් ලබා දීම සිදුවන බැවින් වෙන්කර ගැනීම් අවශ්‍ය නොවේ.)
- 2 වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාගේ ජාතික හැඳුණුම්පත් අංකය, දුරකතන අංකය සහ අනෙකුත් තීරවද්‍ය තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය වේ.
- 3 පැමිණීමේදී ඔබ සතුව රියදුරු බලපත්‍රයක් ඇත්නම් එයද (අස්ථාන ගතවී ඇත්නම් පොලිස් වාර්තාවක්ද), සමඟින් පැහැදිලි ජාතික හැඳුණුම්පත හෝ වලංගු විදේශගමන් බලපත්‍රය රැගෙන ඒම අනිවාර්යය වේ.
- 4 කිසිදු අයුරකින් ඔබ විසින් සිදු කරන ලද වෙන්කර ගැනීමක් සඳහා වෙනත් පුද්ගලයෙකු යොමු කළ නොහැක.
- 5 වෛද්‍ය වාර්තාව සඳහා අයකරන සාමාන්‍ය මුදල වන රු.800.00ක මුදල සහ E-Channelling සේවා ගාස්තුව වන රු.99.00 ඔබ විසින් ගෙවිය යුතු අතර, සියලුම ගෙවීම් අන්තර්ජාලය ඔස්සේ සිදු කළ යුතුය. (වෛද්‍ය වාර්තාව සඳහා වෙනත් කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ.)
- 6 ආයතනික අවශ්‍යතාවයක් මත වෙන් කරන ලද දිනය තුළදී ඔබ වෙත සේවාවන් සැපයිය නොහැකි අවස්ථාවකදී, ඒ සඳහා වෙනත් දිනයක් ඔබගේ පහසුව මත ලබා දෙනු ලබන අතර එහිදී ඔබ වෙත දුරකථන පණිවිඩයක් හෝ කෙටිපණිවිඩයක් මගින් දැනුම්වත් කරනු ලැබේ.
- 7 මුදල් ගෙවීමෙන් අනතුරුව ඉහත කී කරුණු හෝ වෙනයම් කරුණක් හේතු කොටගෙන මුදල් නැවත ගෙවීමක් අප විසින් (NTMI හෝ eChannelling) සිදු කරනු නොලැබේ.

එබැවින් වෙන්කරගැනීම සිදු කිරීමට ප්‍රථම ඔබට වෛද්‍ය පරීක්ෂණය සඳහා පැමිණිය හැකි දිනය, සත්‍ය ලෙසම ඔබට වෛද්‍ය වාර්තාවක් අවශ්‍යද යන වග පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර එහි වගකීම ඔබ විසින් බාර ගත යුතු වේ.

තවද නියෝජිතයින් මගින් සිදුකරන වෙන්කරගැනීම් සඳහා එම දිනය ඇතුළතදී පමණක් අවලංගු කිරීම් සිදු කළ හැකි අතර, ඒ සඳහා නියෝජිතයින් පමණක් සම්බන්ධ කර ගත යුතු වේ.

- 8 eChannelling සේවාව භාවිතයේදී ඔබ විසින් සිදු කරන ලද අතපසුවීම් හමුවේ අප ආයතනය (NTMI) හෝ eChanneling වහකීමක් නොගනී.
- 9 සිදුවන අපහසුතා සීමා කර ගැනීම සඳහා අප ආයතනයට ඔබ වෙත eChannelling සේවාව මගින් ලැබුණු සත්‍ය කිරීමේ කෙටිපණිවිඩය පෙන්විය යුතුය.
- 10 eChannelling ආයතනය විසින් සිදු කරනු ලබනුයේ වෛද්‍ය සහතිකය ලබා ගැනීම සඳහා වේලාවක් වෙන් කර දීමේ ක්‍රියාවලිය පමණි.
- 11 NTMI හරහා වෛද්‍ය වාර්තාව ලබා ගැනීමට වේලාවක් වෙන් කරවා ගැනීමට ඔබගේ පුද්ගලික තොරතුරු භාවිතා කිරීමට eChannelling වෙත මෙයින් අවසර ලබා දෙනු ලැබේ.